

ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව.

1. මූල්‍ය ප්‍රකාශන

1:1 තත්ත්වාගණනය කළ මතය

මෙම වාර්තාවේ 1.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2011 දෙසැම්බර් 31 දිනට ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ මූල්‍ය තත්ත්වය සහ ඵ්දිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති වලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1:2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

1:2:1 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූල නොවීම

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූල නොවූ පහත සඳහන් අවස්ථා නිරීක්ෂණය විය.

(අ) ගිණුම්කරණ ප්‍රමිත අංක 09 ට අනුව සංස්ථාව විසින් මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් පිළියෙල කර තිබුණද ඉම උපකොන්ත්‍රාත් අත්තිකාරම් සඳහා වෙන්කිරීම් ගිණුමේ සහ පාරිභෝජික වෙන්කිරීම් ගිණුමේ පිළිවෙලින් රු. මිලියන 37.66 ක සහ රු.මිලියන 55.37 ක වෙන්කිරීම් මුදල් ප්‍රවාහ ප්‍රකාශණයේ මෙහෙයුම් ලාභයට ගලපා නොතිබුණි.

(ආ) ප්‍රමිත අංක 14 අනුව, බදු වල සිදුවන තාවකාලික වෙනස්කම් විලම්බිත බදු ගිණුම යටතේ පෙන්විය යුතු වුවත්, සමාලෝචිත වසරේ සිදු වූ බදු වෙනස්කම් සම්බන්ධයෙන් විලම්බිත බදු ගිණුමේ ගැලපීම්කර නොතිබුණි.

(ඇ) ප්‍රමිත අංක 18 ට අනුව, ස්ථාවර වත්කම් වල පොත් අගය ශුන්‍ය අගයක් වන විට එම වත්කම් නැවත ප්‍රත්‍යාගණනය කළ යුතු වුවත්, රු.295,454,457 ක් පිරිවැය වූ ස්ථාවර වත්කම් ප්‍රත්‍යාගණනය කිරීමෙන් තොරව රු.1 ක නාමික වටිනාකමට පෙන්වා තිබුණි.

(ඇ) ප්‍රමිත අංක 22 පරිදි ආයෝජනය සම්බන්ධයෙන් යම්කිසි අවදානමක් තිබෙන විට එය මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කළ යුතු වුවත්, සංස්ථාව විසින් විදේශ සමාගමක රු.5,958,715 ක් ආයෝජනය කර වසර දෙකකට අධික කාලයක් ගතවී තිබුණද, ඒ සඳහා කිසිදු ප්‍රතිලාභයක් ලැබී නොතිබුණු බව මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කර නොතිබුණි.

1:2:2 මූල්‍ය ප්‍රකාශන වල දක්වා ඇති ගිණුම්කරණ ප්‍රතිපත්ති

මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) සටහන් අංක 1.4 (ආ) අනුව, සංස්ථාව විසින් පසුගිය වර්ෂයන්හි කොන්ත්‍රාත්වල ලාභ ගණනය කිරීමේදී වැඩ නිම කරන ලද ප්‍රතිභවය සියයට 20 ට වඩා අඩු කොන්ත්‍රාත් සම්බන්ධයෙන් දරන ලද වියදම වර්ෂයට අදාළ වියදමක් ලෙස ගිණුම්ගත කර තිබුණද, සමාලෝචිත වසර තුළ එවැනි කොන්ත්‍රාත් සම්බන්ධයෙන් ද වැඩ නිමකළ ප්‍රතිභවය පදනම් කරගෙන ලාභ අතාත්වික ලෙස ගණනය කර තිබුණි. එම කොන්ත්‍රාත්වලට අදාළව ලාභය ලෙස රු 85,494,442 ක් දක්වා තිබුණි.

(ආ) සටහන් අංක 1.3(ඇ) අනුව විවිධ ණයගැතියන් සහ ලැබිය යුතු ශේෂයන්ගේ වසර 05 ඉක්මවූ සම්පූර්ණ ණයගැති වටිනාකමට අධිමාන ණය වෙන්කිරීම සිදුකළද, වසර 05 ට අඩු ශේෂයන් සම්බන්ධයෙන් කිසිදු වෙන්කිරීමක් කර නොතිබුණි. 2011 දෙසැම්බර් 31 දිනට වසර 04 ට වැඩි වසර 05 කට අධි අයවිය යුතු ණයගැති වටිනාකම රු 184,849,534 ක් වී තිබුණි. එය ලබන වසරේදී වසර 05 ඉක්මවන ශේෂයක් වන බැවින්, එම පදනම මත අධිමාන ණය වෙන්කිරීමෙන් එය සංස්ථාවේ ලාභයට සෘජු ලෙස බලපානු ඇත.

1:2:3 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් අඩුපාඩු නිරීක්ෂණය විය.

(අ) මූල්‍ය වියළුම යටතේ දැක්විය යුතු එකතුව රු.13,330,171 ක් වූ බැංකු ගාස්තු සහ කොමිස් මුදල් විවිධ වියදම් යටතේ දක්වා තිබුණි.

(ආ) ණයගැති පාලන ගණුමේ ඇතුළත් ණයගැති ගිණුම් 16 ක එකතුව රු 170,055,132ක් වූ අසාමාන්‍ය බැර ශේෂයන් හඳුනාගෙන නිවැරදි කිරීමට කටයුතු කර නොතිබුණි.

- (ඇ) මිලදී ගැනීම් අග්‍රිම ගිණුම, විශේෂ මුදල් අත්තිකාරම් ගිණුම, උපකොන්ත්‍රාත් වැඩ පුර්ව අත්තිකාරම් ගිණුම සහ ගමන් වියදම් අත්තිකාරම් ගිණුම යන ගිණුම් වල එකතුව රු 12,967,320 ක අසාමාන්‍ය බැර ශේෂයක් ද, ආපසු ගෙවන තැන්පතු ගිණුමේ රු 5,913,707 ක අසාමාන්‍ය හර ශේෂයක්ද පැවතුණි.

- (ඈ) අන්තර් දෙපාර්තමේන්තු ලාභ ආන්තිකයන් සංස්ථාවේ සමස්ත ලාභය ගණනය කිරීමේදී නිවැරදිව ගැලපුම් නොකිරීම නිසා දේශීය ආදායම් දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ 2009 වසරට අදාළ ලාභය රු.66,531,602 කින් වැඩියෙන් දැක්වීම සමාලෝචිත වසරේ රඳවාගත් ලාභයෙන් අඩුකර නොතිබුණි.

- (ඉ) සමාලෝචිත වසරේ ඉදිකිරීම් අංශයේ කෙරිගෙන යන ව්‍යාපෘති 7 ක එකතුව රු 29,696,866 ක් වූ මෙහෙයුම් අලාභය රු 14,622,174 ක මෙහෙයුම් ලාභයක් ලෙස දැක්වීම නිසා සංස්ථාවේ මුළු ලාභය රු 44,319,040 කින් වැඩියෙන් දක්වා තිබුණි.

- (ඊ) සමාලෝචිත වසරේ ඉදිකිරීම් හා උපාංග අංශයේ වැඩ නිමකරන ලද ටෙන්ඩර් වටිනාකම රු7,246,130 ක් ව ව්‍යාපෘති 04 ක කළ වැඩ වටිනාකම රු 7,333,084 ක් කොන්ත්‍රාත්තු ගිණුම් වලින් අත්හැරී තිබුණි.

1.2.4 අනුවිත හෙළිදරව් කිරීම්

විවිධ ණයගැතියන් සහ ලැබිය යුතු ශේෂයන් යටතේ දක්වා තිබූ රු.5,745,250 ක අරමුදල් මාරු කිරීම් ශේෂය පිළිබඳව විගණනයට පැහැදිලි කිරීමට සංස්ථාව අපොහොසත්වී තිබුණි.

1:2:5 නොසැසඳුණු පාලන ගිණුම්

පහත සඳහන් ගිණුම් ශේෂ අදාළ උපලේඛන සමඟ නොසැසඳුණි.

ගිණුම් විස්තරය	ගිණුමේ දැක්වූ ශේෂය	උපලේඛණයට අනුව ශේෂය	වෙනස
-----	-----	-----	-----
	රු.	රු.	රු.
(අ) උපකොන්ත්‍රාත්			
උපවිත වියදම් ගිණුම	9,614,880	47,279,306	37,664,426
(ආ) ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු මුදල්	1,383,039,997	1,441,131,897	58,091,900
(ඇ) ගනුදෙනුකරුවන්ගෙන් ලැබිය යුතු මුදල්	844,539,910	1,434,401,912	589,862,002

1.2.6 පැහැදිලි නොකළ වෙනස්කම්

පහත සඳහන් පැහැදිලි නොකළ වෙනස්කම් නිරීක්ෂණය විය.

(අ) 2010 වර්ෂයට අදාළව ඉදිරිපත් කළ මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් පහත සඳහන් විෂයයන් 2011 වසරේ මූල්‍ය ප්‍රකාශන වල සන්සන්දනාත්මක විෂයයන් සමග නොසැසඳුණි.

ගිණුම් විස්තරය	2011 ගිණුම් අනුව 2010 දෙසැම්බර් 31 දිනට ශේෂය	2010 ගිණුම් අනුව 2010 දෙසැම්බර් 31 දිනට ශේෂය	වෙනස
-----	-----	-----	-----
	රු මිලියන	රු මිලියන	රු මිලියන
(i) ස්ථාවර තැන්පතු	21.12	17.63	3.49
(ii) වෙනත් ණයගැති ලැබීම් හා අත්තිකාරම්	901.97	907.93	(5.96)
(iii) මුදල් හා මුදල් සමාන දෑ	335.91	333.44	2.47

(ආ) සමාලෝචිත වසර තුළ පහත සඳහන් ණයගැතියන් වෙත සංස්ථාව විසින් යවන ලද ශේෂ සනාථ කිරීමේ ලිපිවලට එවන ලද සෘජු ශේෂ සනාථ කිරීම්වල දැක්වූ වටිනාකම නොසැසඳුණු අතර අදාළ ආයතන එකී ශේෂයන්ට ද එකඟවී නොතිබුණි.

ගිණුම් විස්තරය	2011 දෙසැම්බර් 31 දිනට ගිණුමේ දැක්වූ ශේෂය	සාප්‍රථ සනාථ කළ ශේෂය	වෙනස
-----	-----	-----	-----
	රු මිලියන	රු මිලියන	රු මිලියන
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව	1.09	7.14	6.05
මොරටුව විශ්ව විද්‍යාලය	22.69	2.72	19.97
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව	0.96	0.70	0.26
කැලණිය විශ්වවිද්‍යාලය	29.38	5.95	23.43

(ඇ) 2011 දෙසැම්බර් 31 දිනට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මූල්‍ය ප්‍රකාශන අනුව රු 233,195,041 ක් වූ ණයගැතියෙකු ලෙස රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව පෙන්වා තිබුණත්, එදිනට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ මූල්‍ය ප්‍රකාශනවල ජාතික නිවාස සංවර්ධන අධිකාරිය එම වටිනාකමින් ණයගිතියෙකු ලෙස දක්වා නොතිබුණි.

1:2:7 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සතු ජංගම හා ජංගම නොවන වත්කම් අතරින් ණයගැති ශේෂය ඉහළ අගයක් ගෙන තිබුණි. සමාලෝචිත වර්ෂය අවසානයට රු.මිලියන 4,657.374 ක වෙළඳ ණයගැති ශේෂයක් පැවති අතර එයින් රු.මිලියන 316.137 ක මුදලක් වර්ෂ 05 ඉකුත් වූ ණයගැති ශේෂ විය. මින් සියයට 95 කට වැඩි ණයගැතියන් රාජ්‍ය ආයතන වීම විශේෂ ලක්ෂණයකි. ණය අයකර ගැනීමේ ප්‍රගතිය ඉතා පහළ මට්ටමක වූ අතර පසුගිය වසරට සාපේක්ෂව සියයට 37 කින් වෙළඳ ණයගැතියන් වැඩි වී තිබුණි. 2010 දෙසැම්බර් 31 දිනට වූ ණයගැති ශේෂය වන රු. මිලියන 3,397 කට අදාළ ණයගැතියන් ගෙන් කිසිදු මුදලක් 2011 වසරේදී ද අයවී නොතිබුණි.

(ආ) මුළු වෙළඳ ණයගිම් ශේෂය වූ රු.මිලියන 122.759 ක් අතරින් රු.මිලියන 2.582 ක ශේෂ වර්ෂ 05 ක් ඉක්මවා පරිශේෂව පැවතුණි. මෙම ණයගිම් ශේෂ පියවීම සඳහා වළඳායී ක්‍රියා මාර්ග ගෙන නොතබුණි.

- (ඇ) සමාලෝචිත වසර අවසානයට උපකොන්ත්‍රාත් ණයනිමියන් වෙනුවෙන් සංස්ථාව කළයුතු ගෙවීම් රු. මිලියන 396.26 ක් වූ අතර ඉන් වර්ෂ 5 ඉක්මවූ ශේෂය රු. මිලියන 41.623 ක් විය. වසර ආරම්භයේ වූ උපකොන්ත්‍රාත් ණයනිමි ශේෂය රු. මිලියන 125.44 ක් වන අතර වසර අවසානය වන විට එම ණයනිමි ශේෂය සියයට 216 කින් වැඩිවී තිබුණි.

- (ඈ) සංස්ථාව විසින් 2000 වර්ෂයේ සිට නාගරික සංවර්ධන අධිකාරිය වෙත ගෙවිය යුතු රු. මිලියන 22.512 ක් සහ ඉන් අයවිය යුතු රු. මිලියන 5.356 ක මුදලක් දිගින් දිගටම ඉදිරියට ගෙන එමින් පැවතියද, එය පියවීමට හෝ නිලවී කිරීමට කිසිදු ඵලදායී ක්‍රියා මාර්ගයක් ගෙන නොතිබුණි.

- (ඉ) දිගු කාලයක සිට ගෙවිය යුතු ලෙස ගිණුම්වල ඉදිරියට ගෙන එමින් පවතින දළදා මාළිගා පාලන ගිණුම , බුද්ධ ශාසන අමාත්‍යාංශ පාලන ගිණුම, දේශීය ආදායම් දෙපාර්තමේන්තු ගිණුම හා ගොඩනැගිලි දෙපාර්තමේන්තු ගිණුම යන ගිණුම් වලට අදාළව ගෙවිය යුතු එකතුව රු. මිලියන 9.305 ක මුදල් නිරවුල් කිරීමට සමාලෝචිත වර්ෂයේදී ද කටයුතු කර නොතිබුණි.

1.2.8 අත්තිකාරම් ගෙවීම් කටයුතු

සංස්ථාව විසින් විවිධ අරමුණු සඳහා විශාල වශයෙන් අත්තිකාරම් ලබාදීම නිතර සිදු කර තිබුණු අතර එසේ ලබාදෙන අත්තිකාරම් පියවා ගැනීමට ද ප්‍රමාණවත් පරිදි කටයුතු කර නොතිබුණි. විස්තර පහත සඳහන් පරිදි වේ.

- (අ) සමාලෝචිත වසර අවසාන දින වනවිට සැපයුම්කරුවන්ට ලබාදුන් අත්තිකාරම් ගිණුමේ ශේෂය රු.14,666,768 ක් වූ අතර ඉන් රු.1,246,816 ක් වර්ෂ 5 ඉක්මවා තිබුණු අතර රු.1,552,701 ක් වර්ෂ 4 න් 5 න් අතර ලබාදුන් අත්තිකාරම් විය. මෙම ශේෂ පියවීමට සංස්ථාව විධිමත් ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.

- (ආ) භාණ්ඩ ලැබීමට පෙර ඇණවුම සමඟම වෙක්පත් නිකුත්කිරීම දිගින් දිගටම සිදුකර තිබුණු අතර 2011 දෙසැම්බර් 31 දිනට ඇණවුම් සමඟ ලබාදුන් වෙක්පත් අත්තිකාරම් ගිණුමේ ශේෂය රු.423,598,569 ක් විය. එම වටිනාකමට අදාළ කාල විශ්ලේෂණද විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.

(අ) වැඩබිම්වල මුදල් භාරකරුවන්ට පමණක් මුදල් අත්තිකාරම් ලබාදිය යුතු වුව ද, ඊට අමතරව විවිධ නිලධාරීන්ට මුදල් අත්තිකාරම් ලබා දී තිබුණි. සමාලෝචිත වසර අවසානයට එසේ ලබාදුන් මුදල් අත්තිකාරම් ශේෂය රු.9,904,849 ක් වී තිබුණි.

(ආ) සංස්ථාව විසින් උපකොන්ත්‍රාත් වෙනුවෙන් වැඩ සුරැකු අත්තිකාරම් ලෙස ලබාදෙන මුදල් නියමිත කාල පරිච්ඡේදය තුළ නිරවුල් නොකිරීම මත ගිණුම් පොත්වල එම අත්තිකාරම් වසරින් වසර ඉදිරියට ගෙනවිත් තිබුණි. ඒ අනුව වසර 5 ට වඩා කල් ඉකුත් වූ උප කොන්ත්‍රාත් වැඩ සුරැකු අත්තිකාරම් වටිනාකම රු.3,900,599 ක් වූ අතර ඉම උප කොන්ත්‍රාත්කරුවන් සඳහා ලබාදී තිබුණු අත්තිකාරම් වටිනාකමින් 2011 දෙසැම්බර් 31 දින වනවිට නිරවුල් නොවූ අත්තිකාරම් ශේෂය රු 241,367,741 ක් වී තිබුණි.

1.2.9 විගණනය සඳහා සාක්ෂි නොවීම

පහත දැක්වෙන ගිණුම් විෂයයන් ඉදිරියෙන් දැක්වෙන විගණන සාක්ෂි විගණනයට ඉදිරිපත් නොවුණි.

මූල්‍ය ප්‍රකාශනවල වූ විෂයයන්	වටිනාකම	ඉදිරිපත් නොවූ සාක්ෂි
------------------------------	---------	----------------------

රු.මිලියන

(අ) ඇණවුම් සමඟ වෙක්පත් අත්තිකාරම් ගිණුම	423.59	කාල විශ්ලේෂණ
(ආ) උත්සව අත්තිකාරම් ගිණුම	2.12	- එම -
(ඇ) ආපදා ණය ගිණුම	7.59	- එම -
(ඈ) නාරාහේන්පිට පෙරසව් අංගනය වෙනත් ස්ථානයකට ගෙනයෑමෙන් වූ මූලධන ලැබීම්	22.65	ලැබීම් ප්‍රභවය හා පැවරුම් ලේඛන ඇතුළත් ලිපිගොනු

- | | |
|---|---|
| (ඉ) මුදල් හා මුදල් සමාන දෑ තුළ ඇතුළත් අංක 9934 ගිණුමේ ශේෂය | 1.88 බැංකු ගිණුම්, බැංකු ප්‍රකාශන, බැංකු සැසඳුම්, ශේෂ තහවුරු කිරීම් |
| (ඊ) සී/ස ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථා (කටාර්) සමාගමේ මුදල් ශේෂ | 5.95 බැංකු සනාථ කිරීම්, බැංකු ප්‍රකාශන, බැංකු සැසඳුම්, බැර උපදෙස් පත්‍ර |

1.2.10 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

පහත සඳහන් නීති, රීති, යනාදියට අනුකූල නොවීම් නිරීක්ෂණය විය.

- | <u>නීති, රීති, යනාදියට යොමුව</u> | <u>අනුකූල නොවීම</u> |
|---|---|
| (අ) 1971 අංක 38 දරන මුදල් පනතේ 11 වගන්තිය | සංස්ථාව විසින් සමාලෝචිත වසර තුළ ආයෝජනය කළ රු.141,707,608 ක මුදල් සම්බන්ධයෙන් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයාගේ එකඟතාවය ලබාගෙන නොතිබුණි. |
| (ආ) 2006 අගෝස්තු 01 දිනැති අංක 28 (ii) දරන කළමනාකරණ සේවා චක්‍රලේඛය සහ 2009 නොවැම්බර් 25 දිනැති අංක ඩීඑම්එස්/ර3/43/4/265/1 දරන කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ ලිපිය | කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව තනතුරු ඇතිකිරීම හෝ පුරප්පාඩු පිරවීම සිදු නොකළ යුතු බවට දැනුම් දී තිබියදීත්, අනුමත නොවූ තනතුරු 20 ක් ඇතිකර ඒ සඳහා සේවකයින් 330 ක් බඳවාගෙන තිබුණු අතර ඔවුන් සඳහා 2011 වසර තුළ දී රු.124,312,146 ක් වැටුප් වශයෙන් ගෙවා තිබුණි. |
| (ඇ) 2011 පෙබරවාරි 14 දිනැති අංක ඩීඑම්එස්/ර3/43/4/265/1 දරන කළමනාකරණ සේවා | බඳවා ගත හැකි ස්ථිර නුපුහුණු සේවක සංඛ්‍යාව 500 සිට 460 දක්වා අඩුකර සංශෝධනය කර තිබුණු නමුත් 2012 දෙසැම්බර් 31 දින වන විටත් සේවයේ |

දෙපාර්තමේන්තුවේ ලිපිය

යෙදුණු සංඛ්‍යාව 775 ක් වූයෙන් අනුමත සංඛ්‍යාව 315 කින් ඉක්මවා තිබුණි. දුර බැහැර වැඩබිම්වල සේවා අවශ්‍යතාවයන් මත කොන්ත්‍රාත් පදනමින් සේවකයින් බඳවාගෙන ඇති බවත් එම වැඩබිම් අවසන්වීමත් සමග ඔවුන්ගේ සේවය අවසන් කිරීමට කටයුතු කරන බවත් සභාපතිවරයා දැනුම් දී තිබුණි.

(ඇ) 2004 අප්‍රේල් 28 දිනැති අංක බීඩී/356/303/23 එන් දරන ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ ලිපිය

ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ යෝජනා ක්‍රමය යටතේ ලැබී තිබුණු මුදල්වලින් වන්දි ගෙවා ඉතිරි වූ මුදල් ශේෂය භාණ්ඩාගාරයට යැවිය යුතු වුවද, රු.20,278,812ක ඉතිරි මුදල් ශේෂය 2011 දෙසැම්බර් 31 දින වන විටත් භාණ්ඩාගාරයට යවා නොතිබුණි.

2. මූල්‍ය හා මෙහෙයුම් සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂය තුළ සංස්ථාවේ මෙහෙයුම්වල ප්‍රතිඵලය බඳුවලට පෙර රු.මිලියන 252.97 ක ශුද්ධ ලාභයක් වූ අතර, එයට අනුරූපීව ඉකුත් වර්ෂයේ ශුද්ධ ලාභය රු.මිලියන 133 ක් වූයෙන් සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.මිලියන 119.97 ක වැඩිවීමක් පෙන්නුම් කර තිබුණි.

2.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) සංස්ථාව විසින් සමාලෝචිත වසරේදී ඉදිකිරීම් අංශයේ කොන්ත්‍රාත් ලාභය ගණනය කිරීමේදී ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 13 ට අනුව නිමැවුම් ප්‍රතිශත ක්‍රමය මත ලාභ ගණනය නොකිරීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ ලාභය රු මිලියන 44.319 කින් වැඩිපුර දක්වා තිබුණි.

(ආ) 2011 දෙසැම්බර් 31 දිනට සංස්ථාවේ බැංකු අයිරාව රු මිලියන 137.91 ක්ද, මුදල් හා මුදල් සමාන පද රු මිලියන 270.86 ක් ද විය. සංස්ථාව විසින් මනා මූල්‍ය කළමනාකරණයක් පවත්වා ගෙන යාමට අපොහොසත් වීම මත 2013 පෙබරවාරි

28 දිනට බැංකුව විසින් ඉදිරිපත් කළ බැංකු ප්‍රකාශන අනුව වූ බැංකු අයිතව රු මිලියන 478.78 ක් ව අතර එදිනට පැවති මුදල් ශේෂය රු මිලියන 8.15 ක් විය. මෙම තත්ත්වය සංස්ථාවේ අඛණ්ඩ පැවැත්ම කෙරෙහි අහිතකර ලෙස බලපාන බව නිරීක්ෂණය විය.

3 මෙහෙයුම් සමාලෝචනය

3.1 කාර්ය සාධනය

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) සංස්ථාවට අයත් මාතලේ ඩොලමයිට් පෙරසැරි අංගනයේ මෙහෙයුම් කටයුතු සමාලෝචනයේදී පසුගිය වසර 14 අතුරින් 2006 වසර හැරුණු විට අනෙක් සියළු වර්ෂවල පාඩු සහිතව පවත්වාගෙන ගොස් තිබුණු අතර සමාලෝචිත වසරේදී රු. මිලියන 5 ක පාඩුවක් ලබා තිබුණි. කාලපරිච්ඡේදය තුළ ලැබූ සමුච්චිත පාඩුව රු. මිලියන 37.6 ක් විය.

(ආ) දංකොටුව ගඬොල් හා වඩු නිෂ්පාදන අංගනය 2011 වසරේදී රු 450,674 ක පාඩුවක් ලබා තිබුණු අතර පසුගිය වසර 15 ක් අතුරින් වසර 13 කදීම පාඩු ලබා තිබුණි. එම සමුච්චිත පාඩුව රු මිලියන 23.45ක් වී තිබුණි. එමෙන්ම 2010 වසරට සාපේක්ෂව 2011 වර්ෂයේදී සංස්ථාවේ ඉදිකිරීම් සඳහා මෙම අංශයේ නිෂ්පාදිත ගඬොල් භාවිතා කිරීම රු 6,014,891 සිට රු 3,972,305 ක් දක්වා අඩුවී තිබුණු අතර එය සියයට 31 ක ප්‍රතිශතයක් ගෙන තිබුණි.

(ඇ) යාන්ත්‍රික හා විදුලි අංශයට අයත් පැලියගොඩ වැඩබිම පසුගිය වසරේ රු 16,250,138 ක ඉද්ධ පාඩුවක් ලබා තිබුණු අතර සමාලෝචිත වසරේදී ද රු 3,430,002 ක පාඩුවක් ලබා තිබුණි.

(ඈ) සමාලෝචිත වසරේදී ඉදිකිරීම් හා උපාංග අංශය යටතේ ආරම්භ කරන ලද වැලිකන්ද පෙරසැරි වැඩ අංගනය රු 1,851,510 ක ඉද්ධ පාඩුවක් ලබා තිබුණි.

(ඉ) යන්ත්‍රෝපකරණ අංශයේ ඩීපෝ 21 ක හා වැඩබිම් 05 ක රු මිලියන 179.43 ක් වූ පිරිවැරදුම් ඉක්මවා රු මිලියන 235.30 ක මෙහෙයුම් හා නඩත්තු වියදම් දරා තිබුණු අතර ඩීපෝ 06 ක හා එක් වැඩ බිමකින් කිසිදු ආදායමක් සමාලෝචිත වසර තුළදී උපයා ගෙන නොතිබුණි.

- (ඊ) නව ව්‍යාපෘති නොලැබීම නිසා උපදේශක සේවා අංශයේ සහ ඉදිකිරීම් හා උපාංග අංශයේ ආදායම පසුගිය වසර සමග සැසැදීමේදී පිළිවෙලින් සියයට 43 ක් සහ සියයට 40 ක් ලෙස අඩු වී තිබුණි.

- (උ) ඉදිකිරීම්, යාන්ත්‍රික හා විදුලි සහ ඉදිකිරීම් උපාංග යන අංශයන්ට අයත් ස්ථිර වැඩබිම් 12 ක සමාලෝචිත වර්ෂයේ ආදායම , මුළු වියදම, වැටුප් හා වේතන, දළ ලාභය සහ ශුද්ධ ලාභය සමාලෝචනය කිරීමේදී , එකී සියළු වැඩබිම්වල ආදායමට සාපේක්ෂව මුළු වියදම සියයට 78 සිට සියයට 143 ක් දක්වා වූ පරාසයක ප්‍රතිභවයක් ගෙන තිබුණු අතර වැඩ බිම් 04 ක් පාඩු ලබා තිබුණි. ඊට අමතරව වැඩ බිම් 05 ක මුළු වියදමට සාපේක්ෂව වැටුප් හා වේතන වියදම සියයට 50 සිට සියයට 70 දක්වා පරාසයක ප්‍රතිභවයක් ගෙන තිබුණි.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) 2006 අංක 10 දරන දේශීය ආදායම් බදු පනතේ 153 වගන්තිය ප්‍රකාරව අනුව සංස්ථාව විසින් බදු විධානයක (Tax Direction) ලබා ගෙන තිබියදීත් සේවාවලාභී ආයතනයන් නිසි පරිදි දැනුවත් නොකිරීම නිසා 2011 දෙසැම්බර් 31 දිනට රඳවා ගැනීමේ බදු වශයෙන් රු 71,208,053 ක් සේවා ලාභී ආයතනයන් විසින් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට සෘජුවම ප්‍රේෂණය කර තිබුණි.

- (ආ) ස්ථාවර තැන්පතු පොළී ආදායමෙන් රඳවා ගැනීමේ බදු අඩු කිරීම වලක්වා ගැනීම වෙනුවෙන් විධානයක් ලබාගැනීමට සංස්ථාව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට 2011 දෙසැම්බර් 16 දින දී ඉදිරිපත් කළ ඉල්ලුම්පත්‍රය “සංස්ථාව තම බදු වගකීම් නිසියාකාරව නිරවුල් නොකිරීම” යන හේතුව මත ප්‍රතක්ෂේප කර තිබුණි. එබැවින් 2011 වර්ෂය තුළ පමණක් පොළී ආදායම් මත රු.509,536 ක් රඳවාගැනීමේ බදු වශයෙන් අඩුකර බැංකුව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට ප්‍රේෂණය කර තිබුණු අතර 2011 දෙසැම්බර් 31 දිනට පොළී ආදායම් මත රඳවාගැනීමේ බදු ගිණුමේ සමුච්චිත ශේෂය රු.6,417,251 ක් වී තිබුණි.

- (ඇ) සමාලෝචිත වසර අවසානයට බදු නිසි පරිදි ගණනය නොකිරීම නිසා වැඩිපුර ගෙවූ රු 13,567,215 ක ජාතිය ගොඩනැගීමේ බදු ලැබිය යුතු ශේෂයක් ලෙස ගිණුමේ පෙන්වා තිබුණි.

- (ඈ) එකතු කළ අගය මත බදු ගණනය කර ගෙවීමේදී රු 29,516,563 ක පිරිවැටුම් බදු වටිනාකමක් නොසලකා හැර ගෙවීම හේතුවෙන් රු 20,665,484 ක එකතු කළ අගය මත බදු මුදලක් 2002 සහ 2003 වර්ෂවලදී වැඩිපුර ගෙවා තිබූ අතර සමාලෝචිත වසර අවසානයටද මෙම මුදල නිරවුල් කර ගැනීමට සංස්ථාව අපොහොසත් වී තිබුණි.

- (ඉ) සංස්ථා කළමනාකරණය විසින් අතීත බදු බැරකම් නිසියාකාරව නිරවුල් කිරීමට අපොහොසත් වීම හා බදු කළමනාකරණයේ දුර්වලතා නිසා 2011 වසරේ ගෙවිය යුතු අවසාන බදු වටිනාකම පිළිබඳව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමඟ 2012 ඔක්තෝබර් 31 දින දක්වාද එකඟතාවයකට පැමිණ නොතිබුණි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අංක 409007970/D සිටි ආර්ථික 2012 පෙබරවාරි 20 දිනැති ලිපිය අනුව සංස්ථා කළමනාකරණය 2009 වසරට පෙර ව අතීත බදු බිල්පත් නිසියාකාරව නිරවුල් කිරීමට අපොහොසත් වීම මත හිඟ පිරිවැටුම් බදු, ආරක්ෂක බදු, ජාතිය රැකගැනීමේ බදු, එකතුකළ අගය මත බදු, ආර්ථික සේවා බදු සහ ජාතිය ගොඩ නැගීමේ බදු වශයෙන් තක්සේරු දැන්වීම් 71 ට අදාළ රු 77,831,984 ක දඩ මුදලක්ද සමග වූ රු 291,450,532 ක බදු බැරකමක් පැන නැගී ඇති බව දැනුම් දී තිබුණි.

- (ඊ) 2009 වසරෙන් පසු බදු බැරකම් වෙනුවෙන් දේශීය ආදායම් බඳ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ තක්සේරු දැන්වීම් 15 කට අදාළව රු 33,538,338 ක දඩ මදලක් ද සහිතව රු 88,363,835 ක බදු බැරකමක් පැන නැගී තිබුණි.

- (උ) 2010 වසරේ සිට පැවතුණු රු 2,119,535 ක භාණ්ඩ හා සේවා බදු , රු 3,541,485 ක ජාතික ආරක්ෂක බදු, රු 438,636,859 ක සියයට 10 ගෙවිය යුතු එකතු කළ අගය මත බදු සහ රු 43,933,142 ක සියයට 20 ගෙවිය යුතු එකතු කළ අගය මත බදු මුදල් 2011 දෙසැම්බර් 31 දින වන විට ද සැසඳීම් සිදුනොකර නොවෙනස්ව පැවතුණි.

3.3 මෙහෙයම් අකාර්යක්ෂමතා

මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) සෙට්ටිකුලම මැණික්කාමි හි අවතැන්වූවන් සඳහා වූ නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් සෙට්ටි තහඩු මිලදී ගැනීම සඳහා පුද්ගලික සමාගමක් වෙත භාණ්ඩ ලැබීමට පෙර ගෙවන ලද රු.6,944,000 ක මුදලට අදාළව රු.3,318,000 ක වටිනාකමැති සෙට්ටි තහඩු ප්‍රමාණයක් පමණක් ලබාදී තිබුණි. ඒ හේතුවෙන් සංස්ථාව වැඩිපුර ගෙවූ රු.3,626,000 ක මුදල් අයකර ගැනීමට නඩු පවරා තිබුණි. මෙම මුදල කොටස් වශයෙන් පියවමින් තිබුණු අතර සමාලෝචිත වසර අවසානයට තවදුරටත් රු.1,946,690 ක මුදලක් අදාළ සමාගමින් අයවිය යුතුව තිබුණි.

(ආ) සමාලෝචිත වර්ෂයේදී ඉන්ධන කුලී, වාහන ගාස්තු සහ ප්‍රවාහන දීමනා වෙනුවෙන් සංස්ථාව දැරූ වියදම රු 121,249,049 ක් වූ අතර එය ඉපැයූ ශුද්ධ ලාභයේ ප්‍රතිශතයක් ලෙස සියයට 59 ක ඉහල අගයක් ගෙන තිබුණි.

3.4 ආර්ථික නොවන ගනුදෙනු

මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) 2008 වර්ෂයේ සිටම විදේශ රටවල ඉදිකිරීම් ව්‍යාපෘති අරඹා ආදායම් ඉපයීමට සංස්ථාව උනන්දු වී තිබුණු අතර ඒ සඳහා රු 13,130,730 ක මුදලක් වැයකර තිබුණි. එහෙත් කිසිදු විදේශ රටක ඉදිකිරීමක් ඇරඹීමට, ප්‍රසම්පාදන ලබා ගැනීමට හෝ ආදායමක් ඉපයීමට සමාලෝචිත වසර අවසාන වනවිටත් අපොහොසත් වී තිබුණු අතර දරන ලද සියළු වියදම් නෂ්කාර්ය වියදම් වී තිබුණි.

(ආ) විදේශයන්හි ඉදිකිරීම් ව්‍යාපෘති ඇරඹීම සඳහා පිහිට වූ සී/ස ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථා (කටාර්) සමාගමේ බැංකු ගනුදෙනු සඳහා දෝනා බැංකු ගිණුමක 2009 වර්ෂයේ තැන්පත් කළ රු.5,958,715 ක මුදල ද ආපසු ලබාගැනීමට සංස්ථාව අපොහොසත් වී තිබුණි.

(ඇ) දීප ව්‍යාප්ත සිවිල් වැඩ ව්‍යාප්ත කිරීමේ අරමුණින් අනුමැතියකින් තොරව 49 දෙනෙක් අලෙවි ප්‍රවර්ධන නිලධාරීන් ලෙස බඳවාගෙන තිබුණු අතර ඔවුන්ට සමාලෝචිත වර්ෂය තුළදී රු.19,048,240 ක මුදලක් වැටුප් ලෙස ගෙවා තිබුණි. එහෙත් මාතලේ, දංකොටුව වැනි ස්ථානවල පහිටි නිෂ්පාදන වැඩබිම්වල සමාලෝචිත වර්ෂයේදීද පිරිවැටුම සැලකිය යුතු මට්ටමකින් වැඩි වී නොතිබුණු අතර ඊටා දිගින්

දිගටම අලාභ ලබන තත්වයේම පැවතුණි. ඊට අමතරව නව සිවිල් ව්‍යාපෘති කිසිවක්ද ආරම්භ කර නොතිබුණි. තවද, ව්‍යාපාර ප්‍රවර්ධන වියදම් ලෙස රු.3,587,141ක් දරා තිබුණි.

3.5 හඳුනා ගන්නා ලද පාඩු

මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් මනා කළමනාකරණ පරිච්ඡේදයක් අනුගමනය නොකිරීම හේතුවෙන් 2009 හා 2010 වර්ෂ තුළ සංස්ථාව විසින් ක්‍රියාත්මක කරන ලද ඉදිකිරීම් 64 ක් සඳහා රු මිලියන 301.3 ක පාඩුවක් සිදුවී තිබුණි. එකී පාඩු අමතර වැඩ සහ මිල උච්චාවචනයන් නිසා සිදුවී ඇති බවත් පසුව සේවා යෝජකයන්ගෙන් එකී වටිනාකම් අයකර ගැනීමට හැකියාව ඇති බවත් සංස්ථා සභාපතිවරයා දක්වා තිබුණද 2011 දෙසැම්බර් 31 දින දක්වා මෙම ව්‍යාපෘති 64 ක් කිසිවකට පසුව මුදල් ලබාගෙන නොතිබුණි. එම ව්‍යාපෘතන්හි පාඩුව එපරිදිම තිබියදී 2011 වසරේදී තවත් කොන්ත්‍රාත් 19 කින් රු මිලියන 130.74 ක පාඩුවක් සිදුවී තිබුණි.

(ආ) ටෙන්ඩර් වටිනාකම රු.මි. 1,444 ක් වූ බෙන්තාරාම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය නවීකරණය කිරීම් වැඩබිමේ, කළ වැඩ වටිනාකම රු.මිලියන 1,408 ක් සඳහා ලැබිය යුතු එකතු කළ අගය මත බදු මුදල වූ රු.මි.168.99 ක සම්පූර්ණ මුදල ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයෙන් සංස්ථාවට ලැබී නොතිබුණි. එයට හේතු වශයෙන් ක්‍රිකට් මණ්ඩලයට එකතු කළ අගය මත බදු සහන ලැබෙන බව හේතු වශයෙන් දක්වා තිබුණි. එහෙත් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශ අධ්‍යක්ෂ ජනරාල්ගේ අංක එච්පී 06/20/03/03/19 (SP- Vol ii) දරන ලිපියට අනුව 2011 පෙබරවාරි 01 දින සිට 2011 මැයි 01 දින දක්වා වූ මාස තුන ඇතුළත සිදුකරන කාර්යයන් සඳහා පමණක් ක්‍රිකට් මණ්ඩලයට බදු සහන ලැබී තිබුණු බැවින් ඊට පෙර සිදුකළ ඉහත කාර්යයන් සඳහා බදු සහන ලැබී නොමැති බව පැහැදිලි විය. එබැවින් කළ වැඩ සඳහා නොලැබුණු රු.මිලියන 168.99 ක එකතු කළ අගය මත බදු මුදල සංස්ථාවට සිදු වූ පාඩුවක් ලෙස සැලකිය හැක. මෙම ව්‍යාපෘතියට අදාළව කළ වැඩ සඳහා එකතු කළ අගය මත බදු රහිතව තවදුරටත් රු මිලියන 321.5 ක මුදලක් 2013 මාර්තු 15 දින වන විට සංස්ථාවට ක්‍රිකට් මණ්ඩලයෙන් ලැබිය යුතුව තිබුණි.

3.6 මතභේදයට තුඩුදුන් කරුණු

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) 2011 ජුනි 16 දින සිට 2012 ජුනි 15 දින දක්වා වූ අවුරුද්දක කාල පරිච්ඡේදයක් සඳහා පමණක් සංස්ථා සේවකයන්ට ජීවිත රක්ෂණවරණ සහ වෛද්‍ය රක්ෂණවරණ ලබාදීම සඳහා 2011 ජුනි 16 දින එකතුව රු 5,885,178 ක මුදලක් රක්ෂණ සංස්ථාවට ගෙවා තිබුණු නමුත් මෙම රක්ෂණ ආවරණය 2012 ජුනි 15 දිනෙන් පසු ක්‍රියාත්මකව නොපැවතුණි. වෘත්තීය සමිතිවල යොපණා ලැබුණු පසු කළමනාකරණය සමග සාකච්ඡා කර නව රක්ෂණ ක්‍රමයක් ඇතිකිරීමට බලාපොරොත්තු වන බව සභාපතිවරයා දැනුම් දී තිබුණි.

- (ආ) ගිණුම් පරිපාලන සහ තොග පාලන යන අංශ පරිගණක ගතකිරීම සඳහා පොද්ගලික සමාගමක් සමග 2006 නොවැම්බර් 10 දින සංස්ථාව එළඹී ගිවිසුම අනව එදින සිට මාස 03 ක කාලයක් තුළ අදාළ කාර්යයන් නිම කළ යුතු වුවද, 2010 වසර වන විටත් වැටුප් පද්ධතිය පමණක් පරිගණක ගතකර තිබුණි. ඒ සඳහා අදාළ සමාගමට රු 1,785,574 ක් ගෙවා තිබුණි. එකී පරිගණක පද්ධතිය එළඳායී නොවන බැවින් 2012 වසරේදී රු 1,222,412 ක අත්තිකාරම් මුදලක් තවත් පොද්ගලික සමාගමකට ගෙවා (Sage Licensed Vender) නව තොරතුරු පද්ධති ක්‍රමයකට මාරු වීමට සංස්ථා කළමනාකරණය තීරණය කර තිබුණි. මෙලෙස නව තොරතුරු පද්ධති හඳුන්වා දුන්නද 2012 වසරට අදාළව කාර්යක්ෂම ගිණුම් කිසිවක් 2013 මාර්තු 31 දින තෙක් විගණනයට ඉදිරිපත් කිරීමට සංස්ථාව අපොහොසත් වී තිබුණි.

3.7 කොන්ත්‍රාත් පරිපාලනයේ අඩුපාඩු

මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) සංස්ථාව විසින් ප්‍රමාණපත්‍ර (BOQ) සකස් කිරීමට පෙර ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සුලභ පුරුද්දක් වී තිබුණ අතර කළ වැඩ සඳහා සේවා යෝජකයන්ගෙන් අත්තිකාරම් මුදල් ලබාගෙන වැඩ දිගින් දිගට සිදුකර තිබුණි. මෙම තත්ත්වය ඉදිකිරීම් කොන්ත්‍රාත් සිදුකළ යුතු විධිමත් පරිපාටියෙන් බැහැර වී තිබුණි. එමෙන්ම පසුව සකසන ලද ප්‍රමාණපත්‍ර වල සඳහන් වටිනාකම් ඉක්මවා වියදම් දැරීම මත සංස්ථාව පාඩු ලබා තිබුණු අවස්ථා පැවතුණි .

- (ආ) ඉදිකිරීම් කොන්ත්‍රාත් 21 ක් සඳහා ටෙන්ඩර් වටිනාකම ඉක්මවා වියදම් කර තිබුණු බැවින් 2011 දෙසැම්බර් 31 දිනට රු.මිලියන 85.55 ක පාඩුවක් සිදුවී තිබුණි. කෙසේ වුව ද ඉදිකිරීම් ශ්‍රේණියේ විශාල කීර්තීමයක් ගොඩනඟා ගෙන තිබෙන සංස්ථාවේ අරමුණ ගුණාත්මක මට්ටමින් යුත් ඉදිකිරීම් රටට දායාද කිරීම වන හෙයින් සමහර

ව්‍යාපෘති පාඩු වුවද නිරතුරු උත්සාහ ගත්තේ ලාභදායී මට්ටමින් පවත්වාගෙන යාමට බව සභාපතිවරයා දැනම් දී තිබුණි.

(ඇ) සංස්ථාව විසින් භාරගන්නා සමහර ඉදිකිරීම් කටයුතු වල උපදේශන කටයුතු සංස්ථාවේ උපදේශන අංශය විසින් ඉටුකරනු ලබයි. කළ වැඩ සඳහා ඉදිකිරීම් අංශය පිළියෙල කරන බිල්පත් උපදේශක අංශය විසින් දින 21 ඇතුළත සහතික කළයුතු වුවද, ව්‍යාපෘති 17 ක බිල් ඉදිරිපත් කළද සහතික කිරීම මාස 03 සිට වසර 03 ක් දක්වා කාල පරාසයකින් ප්‍රමාද වන අවස්ථා තිබුණි. මෙය සේවා යෝජක වෙතින් මදල් ලබා ගැනීම ප්‍රමාද වීමට සාප්‍රථ බලපා තිබුණි.

උදාහරණ

ව්‍යාපෘති අංකය	විස්තරය	උපදේශක අංශයට බිල ඉදිරිපත් කළ දිනය	බිල සහතික කිරීමේ පමා කාලය 2013 මාර්තු 31 දනට දින ගණන	ඉදිරිපත් කළ බිල්පත් වටිනාකම රු.
1620	සේරුවිල රජමහා විහාර පිළිම ගෙය	2010.03.02	1084	2,585,943
1622	සංචාරක බංගලාව- සේරුවාවිල	2010.07.22	921	2,320,583
1615	ශ්‍රේණිගාම ගොඩනැගිල්ල- රජරට වි.විද්‍යාලය	2010.09.09	881	12,657,400

3.8 සංස්ථාවේ සම්පත් වෙනත් රාජ්‍ය ආයතන වෙත සැපයීම

2003 ජුනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර වකුලේඛයේ 9.4 ඡේදයේ විධානයන්ට පටහැනිව සමාලෝචිත වසර අවසානයට සංස්ථාව විසින් වාහන 25 ක් ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා අමාත්‍යාංශයට මුදාහැර තිබුණි. මෙම වාහන සඳහා ඉන්ධන ලෙස රු 5,344,302 ක්ද, කුලී ගාස්තු ලෙස රු 6,353,275 ක් ද වශයෙන් එකතුව රු 11,677,577 ක වියදම් කර තිබුණි. කුලී පදනම මත ලබාගත් වාහන සඳහා රියදුරන් 10 දෙනෙක් පුර්ණ කාලීනව අමාත්‍යාංශය සේවයට යොදවා තිබුණු අතර ඔවුන්ට රු 3,337,981 ක වැටුප්, අතිකාල සහ සංයුක්ත උපකාර වශයෙන් සංස්ථාව වියදම් කර තිබුණි.

3.9 මානව සම්පත් කළමනාකරණය

සේවක විස්තරය	2010 දෙසැම්බර් 31 දිනට	2011 දෙසැම්බර් 31 දිනට
ස්ථිර	1671	1693
කොන්ත්‍රාත්	517	721
අනියම්	<u>95</u>	<u>28</u>
එකතුව	2283	2442
	=====	=====

මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) 2011 දෙසැම්බර් 31 දින දක්වා සංස්ථාවට අදාළව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත කරන ලද කාර්ය මණ්ඩලය 2249 ක් වුවද, අනුමත සේවක සංඛ්‍යාව ඉක්මවා 193 දෙනෙකු සේවයේ යොදවා ගෙන තිබුණි.

(ආ) සංස්ථාවේ ඉහළ කළමනාකරණය නියෝජනය වන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තනතුරු 04 ක් සහ ප්‍රධාන අභ්‍යන්තර විගණක තනතුරුද කොන්ත්‍රාත් පදනමින් බඳවා ගෙන තිබුණි.

4 ගිණුම් කටයුතු භාවය සහ යහපාලනය

4.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

2003 ජුනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ 6.5.1 වගන්තිය ප්‍රකාරව ගිණුම් වසර අවසන් වී දූන 60 ක් ඇතුළත කෙටුම්පත් ගිණුම් වාර්තාව විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු වුවත්, වසරක කාල ප්‍රමාදයකින් පසුව එනම් 2013 මාර්තු 01 දින දී 2011 වසරට අදාළ මූල්‍ය ප්‍රකාශන විගණනයට ඉදිරිපත් කර තිබුණි.

4.2 සංයක්ත සැලැස්ම

රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ 2007 දෙසැම්බර් 18 දිනැති අංක පීඊඩී 47 දරන වක්‍රලේඛය පරිදි හා රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ යහපාලනය පිළිබඳව මාර්ගෝපදේශ සංග්‍රහයේ 05 පරිච්ඡේදය පරිදි, යාවත්කාලීන කරන ලද සංයක්ත සැලැස්මක් නියමිත පරිදි

විස්තරාත්මකව සකසා මූල්‍ය වර්ෂය ආරම්භ කිරීමට දින 15 කට ප්‍රථම විගණකාධිපති වෙත හා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ ලේකම්වරයා වෙත හා එහි පිටපතක් රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෙත ඉදිරිපත් කළ යුතු වුවද, එසේ කර නොතිබුණු අතර 2010 - 2015 වර්ෂයන්ට අදාළව පිළියෙල කරන ලද සංයුක්ත සැලැස්ම 2011 වසරේදී ඉදිරිපත් කර තිබුණි.

මෙම සැලසුම මෙන්ම 2012 - 2015 දක්වා වූ කාල පරිච්ඡේදය වෙනුවෙන් 2012 ඔක්තෝබර් සකස් කර ඉදිරිපත් කර තිබුණු සංයුක්ත සැලැස්ම තුළද පහත සඳහන් අඩුපාඩු නිරීක්ෂණය විය.

(අ) 1957 අංක 49 දරණ සංස්ථාවේ පනතට අදාළව පහත සඳහන් අරමුණු සංයුක්ත සැලසුම තුළ ඇතුළත්ව නොතිබුණි.

(i) බනිප් තෙල් නිෂ්පාදන විකිණීම සඳහා පහසුකම්ද සහිතව වාහන සහ යන්ත්‍ර සූත්‍ර අවිච්චිතයා කිරීමේ මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යාම.

(ii) කාර්මික අරමුණු සඳහා භාවිතා කරන කට්ටි වර්ගයක උපකරණ හෝ යන්ත්‍ර සූත්‍ර හෝ ඒ සම්බන්ධ අමතර කොටස් හෝ ආයුධ හා මෙවලම් හෝ නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරයක් පවත්වා ගෙන යන බවට හෝ සමාගමෙන් හෝ පුද්ගලයන් සඳහා නියෝජිත ආයතනයක් ලෙස කටයුතු කිරීම.

(ආ) 2007 දෙසැම්බර් 18 දිනැති අංක පීර්ඩී/47 දරන චක්‍රලේඛයෙන් සංශෝධිත 2003 ජුනි 02 දිනැති අංක පීර්ඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයේ 5.1.2 ඡේදය ප්‍රකාරව

(i) සංයුක්ත සැලැස්මෙහි කාර්යන් ක්‍රියාකාරී සැලැස්ම හා අයවැය ලේඛනය අතර සම්බන්ධතාවයන් ගොඩනැගෙන ආකාරය දක්වා නොතිබුණි.

(ii) ඒ ඒ වර්ෂ අවසානයට සංයුක්ත සැලැස්මේ කාර්යන් ඉටුකිරීම් පිළිබඳ ප්‍රගතිය හා ක්‍රියාත්මක නොවුණු හා මන්දගාමී අංශ පිළිබඳ ඇගයීම් කර ඉදිරි ක්‍රියා මාර්ග පිළිබඳ වාර්තාවක් පිළියෙල කර නොතිබුණු අතර අධ්‍යක්ෂ මණ්ඩලයේ අවධානයටද එය ලක් කර නොතිබුණි.

(ඇ) සංයුක්ත සැලැස්මේ ඇතුළත් වාර්ෂික ක්‍රියාකාරකම් වලට අදාළව එක් එක් කාර්යභාර නිලධාරීන් ලගා කර ගත යුතු ඉලක්කයන් සහ ක්‍රියාකාරකම් දක්වා තිබුණද, අදාළ ඉලක්කයන් ප්‍රමාණාත්මක වටිනාකම් ලෙස දක්වා නොතිබුණි.

(ඇ) සංයුක්ත සැලැස්මේ ඇතුළත් ප්‍රක්ෂේපිත ලාභාදායක ප්‍රකාශනයේ අදාළ මෙහෙයුම් ලාභයන් ලගා කර ගන්නේ කෙසේද යන්න වසරෙන් වසරට ඒවායේ ඇති අන්තර් සම්බන්ධතාවය පැහැදිලි කර නොතිබුණි.

4.3 ක්‍රියාකාරී සැලැස්ම

සංස්ථාව විසින් 2006 වර්ෂයෙන් පසුව වාර්ෂිකව සංශෝධනය කරමින් සංයක්ත සැලැස්මක් හා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර නොතිබුණි. ඒ හේතුවෙන් පැහැදිලි දැක්මකින් අනාගතයේදී ලභාකර ගතයුතු අරමුණු කට්ටේද යන්න සහ එකී අරමුණු එක් එක් වර්ෂයන්හි ලභා කර ගන්නා ආකාරය පිළිබඳව නිසි අවබෝධයකින් තොරව කටයුතු කර තිබුණු බව නිරීක්ෂණය විය.

4.4 අභ්‍යන්තර විගණනය

අභ්‍යන්තර විගණනය සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) වාර්ෂික විගණන වැඩ සටහනෙහි ඇතුළත් කාර්යයන් තුළ කාර්යය සාධන විගණනයට ප්‍රමාණවත් අවධානයක් යොමුකර නොතිබුණ අතර කාර්යය සාධන ඇගයීම් වලට අදාළ විගණන විමසුම්ද නිකුත් කර නොතිබුණි.

(ආ) වසර තුළ වැඩබිම් වලට අදාළව පමණක් විගණන විමසුම් නිකුත් කර තිබුණද, වසර අවසානයේ අවසන් ගිණුම් පරීක්ෂාව වෙනුවෙන් ප්‍රමාණවත් අවධානයක් යොමුකර නොතිබුණි.

4.5 ප්‍රසම්පාදන සැලැස්ම

රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 4.2 මාර්ගෝපදේශය ප්‍රකාරව සංස්ථාව විසින් 2011 වර්ෂය සඳහා ප්‍රසම්පාදන සැලැස්මක් පිළියෙලකර නොතිබුණි.

4.6 අයවැය ලේඛනමය පාලනය

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන දත්ත, අයවැය ගත සංඛ්‍යා සමඟ සැසඳීමේදී සැලකිය යුතු විචලනයන් නිරීක්ෂණය විය. එනම් සමාලෝචිත වසරේ දී අයවැය ගත සංඛ්‍යා තර්ජන සංඛ්‍යා සමඟ සැසඳීමේදී විදුලි හා යාන්ත්‍රික අංශයේ තර්ජන ලාභය සියයට 1266 කින් ඉහල ගොස් තිබුණු අතර ඉදිකිරීම් , විශේෂ මෙහෙයුම් සහ යන්ත්‍රෝපකරණ අංශවල තර්ජන ලාභය

පිළිවෙලින් සියයට 35, සියයට 29 සහ සියයට 54 කින් පිරිහී තිබුණි. එමෙන්ම ස්ථිර වැඩ බිම් 04 ක් සඳහා මෙහෙයුම් අලාභයන් ඇස්තමේන්තු කර වාර්ෂික අයවැය ලේඛණය පිළියෙල කර තිබුණි. එබැවින් අයවැය ලේඛනය යථාරූපී භාවයෙන් යුක්තව සකසා නොතිබුණු අතර එය එලදායී මූල්‍ය පාලන කාරකයක් වශයෙන්ද යොදා ගෙන නොතිබුණි.

4.7 වාර්ෂික වාර්තා සභාගත කිරීම

සංස්ථාව විසින් 2010 වර්ෂයට අදාළ වාර්ෂික වාර්තාව සමාලෝචිත වසර අවසාන වන විටත් පාර්ලිමේන්තුවේ සභාගත කර නොතිබුණි.

5 පද්ධති හා පාලන

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු පිළිබඳව වරින් වර සංස්ථාවේ සභාපතිවරයා දැනුවත් කරන ලදී. පහත සඳහන් පද්ධති හා පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතු වේ.

- (අ) ගිණුම්කරණය
- (ආ) ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්
- (ඇ) මුදල් කළමනාකරණය
- (ඈ) බඳු කළමනාකරණය
- (ඉ) අයවැය පාලනය හා සංයුක්ත සැලැස්ම
- (ඊ) කොන්ත්‍රාත් පාලනය

